

සබරගමුව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව
சபரகமுவ மாகாண கல்வித் திணைக்களம்
Sabaragamuwa Provincial Department of Education

දෙවන වාර පරීක්ෂණය 2018
மூன்றாம் தவணைப் பரீட்சை 2018
Second Term Test 2018

11 ශ්‍රේණිය
தரம் 11
Grade 11

ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය I
சிங்களமொழியும் இலக்கியமும் I
Business & Accounting studies I

පැය එකයි
மூன்று மணித்தியாலம்
Three hours

සියලුම ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

කාලය පැය 03 යි

නිවැරදි පිළිතුර තෝරන්න.

පහත සඳහන් සිද්ධිය ඇසුරෙන් 1 සිට 5 තෙක් ප්‍රශ්න සඳහා පිළිතුරු සපයන්න .

- ඖෂධවේදී පාඨමාලාවක් හදාරා ඇති වාමර විසින් පොල්ගහවෙල නගරයේ “නිරෝගා” නමින් අවසර ලත් ඔසු සැලක් පවත්වාගෙන යනු ලබයි. නගරයේ ඇති රජයේ රෝහලට හා පෞද්ගලික ආරෝග්‍යශාලා වලට පැමිණෙන රෝගීන් සඳහා ඔහු විසින් ඖෂධ සපයනු ලබයි .

01. ඉහත සිද්ධියට අදාළ මූලික මිනිස් අවශ්‍යතාවය වන්නේ,
(1) ඖෂධ (2) ආහාර (3) සෞඛ්‍ය (4) ආරක්ෂාව
02. පහත සඳහන් කරුණු අතුරින් වාමරගේ ව්‍යාපාරයට අදාළව ව්‍යාපාරික අවස්ථාවක් ලෙස සැලකිය හැක්කේ කවරක්ද?
(1) වාමර ඖෂධවේදී පාඨමාලාවක් හදාරා තිබීම
(2) ඖෂධ වෙළඳාම සම්බන්ධයෙන් පවතින නීතිරීති දැඩි කිරීමට රජය තීරණය කිරීම.
(3) නගරය තුල තවත් ඖෂධ වෙළඳසැලක් ආරම්භ වීම
(4) රජයේ රෝහල් වල ඖෂධ හිඟයක් පැවතීම .
03. වාමරගේ ඔසුසැල අයත් වන්නේ පහත සඳහන් කාණ්ඩ අතුරින් කවර කාණ්ඩයටද?
(1) ලාභ අරමුණ සහිත රජය අංශයේ ව්‍යාපාර
(2) ලාභ අරමුණ සහිත පෞද්ගලික අංශයේ ව්‍යාපාර
(3) ලාභ අරමුණු කර නොගත් පෞද්ගලික අංශයේ ව්‍යාපාර
(4) ලාභ අරමුණු කර නොගත් රාජ්‍ය අංශයේ ව්‍යාපාර
04. වාමරගේ ඔසුසැල “නිරෝගා” ලෙස ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් බලපාන නීතිය වන්නේ,
(1) 2007 අංක 7 දරන සමාගම් පනත (2) 1890 හවුල් ආඥා පනත
(3) වංචා වැළැක්වීමේ ආඥා පනත (4) ව්‍යාපාර නාම ප්‍රඥප්තිය
05. ඇල්මැනි පාර්ශවයන්ගේ අරමුණු පිළිබඳව සලකා බැලීමේදී ‘වාමර’ තම ව්‍යාපාරයෙන් අපේක්ෂා කරන අරමුණු හා නොගැලපෙන්නේ පහත සඳහන් කවර අරමුණද?
(1) රැකියාවේ සුරක්ෂිත භාවය (2) ආයෝජනයේ සුරක්ෂිත භාවය
(3) ප්‍රමාණවත් ලාභයක් ලැබීම (4) ව්‍යාපාරයේ අනාගත වර්ධනය
06. පොලිතින් නිසා පරිසරයට වන හානිය සලකා බලමින් අනුමැතියෙන් තොර අහිතකර පොලිතින් මලු අලෙවි කරන ව්‍යාපාරිකයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට රජය විසින් පියවර ගෙන ඇත. මෙයට අදාළ ව්‍යාපාර පරිසරය වන්නේ ,
(1) අභ්‍යන්තර පරිසරය (2) දේශපාලන පරිසරය
(3) නෛතික පරිසරය (4) ආර්ථික පරිසරය

07. ව්‍යාපාරයක් සතුව පිළිගත් සන්නම් නාමයක් පැවතීම එම ව්‍යාපාරයේ වර්ධනයට මහත් පිටුවහලකි . පිළිගත් සන්නම් නාමය ව්‍යාපාරයේ,
(1) අවස්ථාවකි (2) ශක්තියකි (3) තර්ජනයකි (4) දුර්වලතාවකි

08. වාණිජ බැංකුවක් විසින් තම ගනුදෙනු කරුවන් වෙත ලබාදෙන සේවාවන් කිහිපයක් පහත දැක්වේ.
A උකස් පහසුකම් සැලසීම B අයිරා පහසුකම් සැලසීම
C ස්ථාවර නියෝග ක්‍රියාත්මක කිරීම D ව්‍යාපාරික ණය සැපයීම

ඉහත සඳහන් සේවා අතුරෙන් ජංගම ගිණුම් හිමියෙකු සඳහා සපයන සේවා පමණක් ඇතුළත් කාණ්ඩය වන්නේ,

(1) A හා B ය. (2) B හා D ය. (3) B හා C ය. (4) A හා D ය.

09. මාලක ලංකා බැංකුවේ ජංගම ගිණුමක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයෙකි. උදාර සම්පත් බැංකුවේ ජංගම ගිණුමක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයෙකි. දෙදෙනා අතර සිදුවූ ව්‍යාපාරික ගනුදෙනුවක් හේතුවෙන් මාලක විසින් උදාරට වෙක්පතක් නිකුත්කරන ලදී. මෙම සිදුවීමෙහි අණකරු, අණලදු හා අදායකයා නිවැරදිව පිළිවෙලින් සඳහන් කර ඇති පිළිතුර තෝරන්න.

(1) මාලක, ලංකා බැංකුව , උදාර (2) මාලක, උදාර, සම්පත් බැංකුව
(3) උදාර, සම්පත් බැංකුව, මහජන බැංකුව (4) උදාර, මාලක, මහජන බැංකුව

10. දේපලකට සිදුවූ හානිය යථා තත්ත්වයට පත්කිරීමට පමණක් රක්ෂණයේ දී වන්දි ගෙවන බව දක්වන රක්ෂණ මූලධර්මය වන්නේ මින් කුමන මූලධර්මය ද?

(1) රක්ෂා හිමිකම (2) උපරිම විශ්වාසය
(3) හානිපුරණය (4) ආසන්නතම හේතුව

11. X තීරුවේ සන්නිවේදන ක්‍රම වර්ග සහ Y තීරුවේ එම ක්‍රම සඳහා වන නිදසුන් ද දක්වා ඇත.

X	Y
1. වාචික	A. ෆැක්ස්
2. ලිඛිත	B. සිනුව
3. විද්‍යුත්	C. සම්මන්ත්‍රණ
4. සංඥා සංකේත	D. බැනර්

ඉහත X තීරුවේ සඳහන් සන්නිවේදන ක්‍රම වර්ග හා Y නිදසුන් නිවැරදිව අනුපිළිවෙලින් ගැලපූ විට ලැබෙන පිළිතුර වන්නේ,

(1) A B C D (2) C D A B (3) C D B A (4) D C A B

12. පහත සඳහන් පිළිතුරු අතුරින් සුදුසු ප්‍රවෘත්ති ක්‍රමයක් තෝරා ගැනීමේදී සලකා බලන සාධක ඇතුළත් කාණ්ඩය කුමක්ද ?

(1) මාර්ග, මාධ්‍යය බලය, පර්යන්ත (2) මාර්ග, පිරිවැය, ආරක්ෂාව, පර්යන්ත
(2) ධාරිතාව, මාර්ග, බලය, සුලභතාව (4) පිරිවැය ධාරිතාව ආරක්ෂාව වේගය

13. නැවත විකුණාලාභ ඉපයීමේ පරමාර්ථය සහිත පාර්ශවයන්ට බඩු විකිණීම

(1) ආනයන වෙළඳාමයි (2) තොග වෙළඳාමයි
(3) අපනයන වෙළඳාමයි (3) සිල්ලර වෙළඳාමයි.

14. දැනට ශ්‍රී ලංකාවේ වැඩිම අපනයන අදායමක් ලබාදෙන අපනයනය වන්නේ ,

(1) ඇඟලුම් (2) පොල් (3) සුළු කෘෂි භෝග (4) තේ

15. කළමනාකරණ ක්‍රියාවලිය තුළ ‘මෙහෙයවීම’ යන්නෙන් අදහස් කරන්නේ,

(1) සැලසුම් කළ ආකාරයට අනුව අරමුණු ඉටු කර ගැනීම සඳහා ව්‍යාපාරයේ මානව සම්පත නිසිලෙස හැසිරවීමේ ක්‍රියාවලියයි.
(2) ව්‍යාපාරික අරමුණු තීරණය කොට ඒවා ඉටුකර ගැනීමට සුදුසු ක්‍රියාමාර්ග තීරණය කිරීමයි.
(3) සැලසුම් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සම්පත් , තනතුරු හා වැඩ බෙදා හැරීමේ ක්‍රියාවලියයි.
(4) සැලසුම් නියමිත පරිදි ක්‍රියාත්මක වේද යන්න සොයාබැලීම හා එසේ නොවන්නේ නම් එයට හේතු සොයා නිවැරදි කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම .

16. අලෙවිකරණය හා සම්බන්ධ විචල්‍යයන් කිහිපයක් පහත දැක්වේ.

- A. ලැයිස්තුගත මිල B. ගුණක්වය C. ණය කොන්දේසි
D. මෝස්තරය E. වට්ටම් F. ප්‍රවාහනය
- ඉහත සඳහන් විවලායන් අතුරින් අලෙවි මිශ්‍රයේ මිල මිශ්‍රයට අයත් නොවන විවලායන් ඇතුළත් කාණ්ඩය තෝරන්න.
- (1) B D F (2) A B C (3) A C E (4) B E F

17. පහත දැක්වෙන්නේ සම්පත් ගේ ව්‍යාපාරයේ සිදුවූ ගනුදෙනුවකි.

*රු.25 000 බඩු තොගයක් අත්පිට මුදලට විකිණීම .

මෙම ගනුදෙනුව නිසා ව්‍යාපාරයේ,

- (1) වත්කම් හා වගකීම් පමණක් වෙනස් වේ. (2) වගකීම් හා හිමිකම් පමණක් වෙනස් වේ.
(3) වත්කම් පමණක් වෙනස් වේ. (4) වගකීම් පමණක් වෙනස් වේ.

18. පහත දැක්වෙන ගනුදෙනු අතුරින් ව්‍යාපාරිකයාගේ හිමිකම අඩුවීමට බලපාන ගනුදෙනුවක් නොවන්නේ මින් කවර ගනුදෙනුවද?

- (1) කඩ කුලිය රු. 12 000 ක් ගෙවීම .
(2) ව්‍යාපාරිකයා තම පෞද්ගලික අවශ්‍යතාවයක් සඳහා ව්‍යාපාරයෙන් රු.5000 ක මුදලක් ලබාගැනීම.
(3) ව්‍යාපාරික රක්ෂණ ගාස්තුලෙස රු. 13 500 ක් ගෙවීම .
(4) අමතර ප්‍රාග්ධනය ලෙස ව්‍යාපාරිකයා රු. 75 000 ක් ව්‍යාපාරයට යෙදවීම .

- පහත සඳහන් සිදුවීම් ඇසුරෙන් ප්‍රශ්න අංක 19 හා 20 ට පිළිතුරු සපයන්න .

*කාවින්ද තම ව්‍යාපාරය සඳහා සම්පත් ගෙන් රු 30 000 ක් වටිනා භාණ්ඩ තොගයක් ණයට ගැනීම .

19. ඉහත ගනුදෙනුව සටහන් කළ යුතුමූලික සටහන් පොත වන්නේ,

- (1) මුදල් පොත (2) ගැනුම් ජ'නලය
(3) පොදු ජ'නලය (4) බැංකු ගිණුම

20. මෙම ගනුදෙනුවට අදාළ නිවැරදි ද්විත්ව සටහන තෝරන්න

- | | | | | |
|------------------------|------------|---|----------------------|------------|
| (1) ගැනුම් ගිණුම හර | රු. 30 000 | - | මුදල් පොත බැර | රු.30 000 |
| (2) සම්පත් ගේ ගිණුම හර | රු. 30 000 | - | ගැනුම් ගිණුම බැර | රු.30000 |
| (3) විකුණුම් ගිණුම හර | රු 30 000 | - | කාවින්ද ගේ ගිණුම බැර | රු.30 000 |
| (4) ගැනුම් ගිණුම හර | රු. 30 000 | - | සම්පත් ගේ ගිණුම බැර | රු. 30 000 |

21. “වැඩිවීම බැර - අඩුවීම හර” යන ද්විත්ව සටහන් මූලධර්මය නිරූපනය වන ගිණුම වන්නේ ,

- (1) දුන් වට්ටම් ගිණුම ය. (2) මුදල් ගිණුම ය.
(3) ගැනුම් ගිණුම ය. (4) ප්‍රාග්ධන ගිණුම ය.

22. ව්‍යාපාරයක ලේඛනයේ දැක්වෙන ගැනිලි ගිණුම.....A.....ගිණුමක් වන අතර , ගැනුම් ගිණුමB..... ගිණුමක් වේ.

ඉහත ප්‍රකාශයේ A හා B ස්ථාන වලට අදාළ නිවැරදි යෙදුම් පිළිවෙලින් දැක්වෙන නිවැරදි පිළිතුර වන්නේ,

- (1) අදායම්,හිමිකම් (2) වියදම්, හිමිකම්
(3) හිමිකම්, වියදම් (4) හිමිකම්, අදායම්

23. ණය පියවීමට ඉඩ දුන් කාලය තුළ ණය ගැතියා විසින් ණය මුදල් නිසි පරිදි ගෙවා දැමුවහොත්, එම ණය මුදලෙන් අඩු කර ගෙවීමට ඉඩ දෙන වටිනාකම හඳුන්වන්නේ ,

- (1) දුන් වට්ටම් ලෙසය (2) ලද වට්ටම් ලෙසය
(3) මුදල් වට්ටම් ලෙසය (4) වෙළඳ වට්ටම් ලෙසය

24. සංශෝධිත බැංකු ගිණුම පිළියෙළ කිරීමේදී යොදා නොගන්නා අයිතමයක් වන්නේ පහත සඳහන් කුමන අයිතමයද?

- (1) බැංකුව විසින් අයකළ බැංකු ගාස්තු රු.500
(2) බැංකුවට සෘජුවම ලැබුණු ණයගැති ප්‍රේෂණ රු.15000
(3) තැන්පත් කලමුත් නිෂ්කාශනය නොවූ චෙක්පත් වටිනාකම රු. 8000
(4) ස්ථාවර නියෝග මත බැංකුව විසින් ගෙවන ලද රක්ෂණ වාරික රු.2500

25. දිනලිගේ ව්‍යාපාරයේ සුලුමුදල් අග්‍රිමය රු.5000 ක් වේ මැයි මස සුළු මුදල් වියදම වූයේ රු. 4650කි. ජුනිමස 01 දින අග්‍රිමය ප්‍රතිපූර්ණ කළ අතර එහි නිවැරදි වටිනාකම වන්නේ පහත සඳහන් වටිනාකම් අතුරින් කවරක්ද?

- (1) රු.5000 කි (2) රු.9650 කි (3) රු. 4650 කි . (4) රු. 350 කි

26. ගිණුම්කරණය තුල ලෙජර් ගිණුමක් ලෙස හා මූලික පොතක් ලෙසද්විත්ව කාර්යයක් ඉටු කරන්නේ පහත සඳහන් කවරක්ද?
 (1) මුදල් පොත (2)ගැනුම් ජ'නලය (3) පොදු ජනලය (4) විකුණුම් ජ'නලය
27. ජ'නල වවුචර මූලාශ්‍ර ලේඛනයක් ලෙස යොදා ගන්නේ පහත සඳහන් කවර මූලික සටහන් පොත ද?
 (1) පොදු ජ'නලය (2)මුදල් පොත (3) විකුණුම් ජ'නලය (4)සුළු මුදල් පොත
28. තුලනය නොවූ ශේෂ පිරික්සුමක වෙනස නිවැරදි කිරීම සඳහා එම වෙනස තාවකාලිකව යම් ගිණුමක සටහන් තැබීම සිදු කරයි. එම ගිණුම වන්නේ,
 (1) ලාභඅලාභ ගිණුමයි (2) අවිනිශ්චිත ගිණුමයි
 (3) වෙළඳ ගිණුමයි (4) ශේෂ පත්‍රයයි
29. අංජලී විසින් තම ව්‍යාපාරයේ සිදුවූ රු.20000 ක් වූ ගොඩනැගිලි අලුත්වැඩියා වියදමක් ගොඩනැගිලි ගිණුමට සටහන් කොට ඇත .මෙම වරද නිවැරදි කලයුතු ආකාරය වන්නේ,
 (1) ගොඩනැගිලි ගිණුම හරු.20000 - මුදල්පොත බැර රු.20000
 (2) ගොඩනැගිලි අලුත්වැඩියා ගිණුම හර රු.20000 - ගොඩනැගිලි ගිණුම බැර රු.20000
 (3) ගොඩනැගිලි අලුත්වැඩියා ගිණුම හර රු. 20000 - මුදල් පොත බැර රු.20000
 (4) ගොඩනැගිලි ගිණුම හර රු.20000 - ගොඩනැගිලි අලුත්වැඩියා ගිණුම බැර රු. 20000
30. පහත සඳහන් වැරදි අතුරින් අවිනිශ්චිත ගිණුමට සටහන් වන වරද තෝරන්න .
 (1) ගෙවූ කඩ කුලිය රු. 5500 පිළිබඳ කිසිම සටහනක් ගිණුම් පොත් තුල ඇතුළත්ව නැත .
 (2) රක්ෂණ ගාස්තු ලෙස ගෙවූ රු 8200 රක්ෂන ගාස්තු ගිණුමේ සටහන්ව ඇතත් ඒ පිළිබඳව මුදල් පොතේ සටහන් කොට නැත.
 (3) ගෙවූ සේවක වැටුප් රු.12500 ගිණුම්ගත වී ඇත්තේ රු.15200 ක් ලෙසය .
 (4) රු.3000 ක විකුණුම් ඉන්වොයිසියක් ජ'නලයේ සටහන් කොට නැත .
31. පොදු ජ'නලය භාවිතයට ගන්නේ පහත සඳහන් ගනුදෙනු අතරින් කවර ගනුදෙනුව සටහන් තැබීමටද?
 (1) මුදලින් සිදුවන ගනුදෙනු සටහන් තැබීමට
 (2) භාණ්ඩ තොගයක් ණයට ගැනීම සටහන්තැබීමට.
 (3) භාණ්ඩ තොගයක් ණයට විකිණීම සටහන් තැබීමට
 (4) ගිණුම්කරණ වැරදි නිවැරදි කිරීමක් සටහන් තැබීමට
32. ඉදුනිල් විසින් තම ව්‍යාපාරය සඳහා බැංකු ණයක් ලබාගෙන ඇත මෙහි මාසික වාරිකය රු.3000 කි වසර අවසානයේ ඔහු ගෙවතිබූ මුළු ණය වාරික ප්‍රමාණය රු.30000 කි ගෙවීමට ඇති ප්‍රමාණය,ඉදුනිල් විසින් මූල්‍ය ප්‍රකාශන ව ඇතුළත් කරන්නේ,
 (1) බොල්ණයක් ලෙසය (2) උපචිත වියදමක් ලෙසය
 (3) ක්ෂයවීමක් ලෙසය (4) ලැබිය යුතු ආදායමක් ලෙසය
33. වත්කමක් ක්ෂය කිරීමේදී වාර්ෂික ක්ෂය ප්‍රමාණය ගණනය කිරීමේදී සැලකිල්ලට නොගන්නා සාධකය වන්නේ ,
 (1) වත්කමෙහි වර්තමාන වෙළඳපොල වටිනාකම
 (2) වත්කමෙහි පිරිවැය
 (3) වත්කමෙහි ප්‍රයෝජනවත් ජීව කාලය
 (4) වත්කමෙහි සුන්බුන් අගය
34. යන්ත්‍රයක ගත්මිල රු.820 000 කි. එහි සවිකිරීමේ වියදම රු.30 000 කි. සුන්බුන් අගය රු.50 000 කි.එලදායිජීව කාලය වසර 10 කි . යන්ත්‍රයෙහි වාර්ෂික ක්ෂය ප්‍රමාණය වන්නේ ,
 (1) රු.850 000 කි . (2) රු. 80 000 කි. (3) රු.900 000 කි. (4) රු. 500 000 කි .
- 35.. ව්‍යාපාරයක් විසින් පිළියෙළ කර මූල්‍ය ප්‍රකාශන වන්නේ,
 (1) ශේෂ පිරික්සුම හා ශේෂ පත්‍රයයි (2) ශේෂ පිරික්සුම හා වෙළඳ ගිණුමයි
 (3) වෙළඳ ගිණුම හා ආදායම් ප්‍රකාශයයි (3) ආදායම් ප්‍රකාශය හා මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයයි

- ප්‍රශ්න අංක 36 සිට 40 දක්වා ඇති ප්‍රශ්න සඳහා පිළිතුරු සැපයීමට පහත සඳහන් තොරතුරු උපයෝගී කරගන්න.

නුවන්ගේ ව්‍යාපාරයේ 2017.12.31. දිනට ශේෂ පිරික්සුම පහත දැක්වේ.

විස්තරය	භර රු.	බැර රු.
විකුණුම්		520 000
2017.01.01 දිනට තොගය	14 000	
ගෙන ඒමේ කුලී	4000	
ගැනුම්	230 000	
යන්ත්‍ර (පිරිවැයට)	80 000	
මෝටර් රථ (පිරිවැයට)	600 000	
ණයගැතියෝ	36 000	
ණය හිමියෝ		44 000
10% බැංකු ණය		120 000
බොල් ණය	4 000	
2017.01.01 ට ක්ෂය වෙන්කිරීම්		
මෝටර් රථ		90 000
යන්ත්‍ර		16000
ගැනීම්	18 000	
ස්ථාවර තැන්පතු	80 000	
ලිපිද්‍රව්‍ය වියදම්	9 000	
විදුලි ගාස්තු	12 000	
විකුණුම් වියදම්	35 000	
මුදල්	18 000	
2017.01.01. දිනට ප්‍රාග්ධනය		350 000
	1140 000	1140 000

අතිරේක තොරතුරු

*ව්‍යාපාරයේ 2017.12.31 දිනට ඉතිරි බඩු තොගය රු. 24 000 කි.

36. මෙම ව්‍යාපාරයේ 2017.12.31. දිනෙන් අවසන් වර්ෂය සඳහා විකුණුම් පිරිවැය වන්නේ,
(1) රු. 260 000 (2) රු. 244 000 (3) රු. 248 000 (4) රු. 224 000
37. මෙම ව්‍යාපාරයේ 2017.12.31. දිනෙන් අවසන් වර්ෂය සඳහා දළ ලාභය වන්නේ,
(1) රු. 248 000 (2) රු. 296 000 (3) රු. 224 000 (4) රු. 142 000
38. මෙම වර්ෂයට අදාළ යන්ත්‍ර ක්ෂය ප්‍රමාණය සටහන් කළ යුත්තේ ,
(1) බෙදාහැරීමේ වියදමක් ලෙසය (2) මූල්‍ය වියදමක් ලෙසය
(3) පරිපාලන වියදමක් ලෙසය (4) විකුණුම් වියදමක් ලෙසය
39. මෙම ව්‍යාපාරයේ වාර්ෂික බැංකු ණය පොලී ප්‍රමාණය වන්නේ,
(1) රු. 24 000 කි (2) රු. 10000 කි
(3) රු. 1200 කි (4) රු. 12 000 කි.
40. මෙම ව්‍යාපාරයේ 2017.12.31. දිනට ජංගම වත්කම් ප්‍රමාණය වන්නේ,
(1) රු. 78 000 කි (2) රු. 62 000 (3) රු. 56 000 (4) රු. 36000